



පෙරහුරු පරීක්ෂණය- 13 ශ්‍රේණිය- 2021
Model Paper – Grade 13- 2021

විභාග අංකය

ගිණුම්කරණය I

කාලය පැය දෙකයි

උපදෙස්

- ◆ අංක 01 සිට 30 තෙක් ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු තෝරා එහි අංකය ප්‍රශ්නයට ඉදිරියෙන් ඇති තිත් ඉර මත ලියන්න.
- ◆ අංක 31 සිට 50 තෙක් වූ ප්‍රශ්නවලට කෙටි පිළිතුරු අදාළ තිත් ඉර මත ලියන්න.
- ◆ සෑම ප්‍රශ්නයකටම ලකුණු දෙක බැගින් හිමි වේ.
- ◆ විභාග අංකය ඉහළින් ඇති කොටුවේ පැහැදිලි ව සටහන් කරන්න.

ප්‍රශ්න අංක	ලකුණු
01 - 30	
31 - 50	
එකතුව	

- 1) පහත දැක්වෙන කුමන ප්‍රකාශනය විශේෂිත පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් නිවැරදි වේද?
 1. ව්‍යාපාරයක දැනට සිටින සහ අපේක්ෂිත ආයෝජකයන්ට ,ණය සපයන්නන්ට සහ අනෙකුත් ණය හිමියන්ට ව්‍යාපාරයට සම්පත් සැපයීම පිළිබඳව තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු සපයයි.
 2. ආයතනයක තොරතුරු භාවිතා කරන්නන්ට අතීත තොරතුරු සපයයි.
 3. ආයතනයක කළමනාකරුවන්ට තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු සපයයි.
 4. ගිණුම්කරණ ප්‍රමිති හා සංකල්ප යොදා ගනිමින් කළමනාකරුවන්ට තොරතුරු සැපයීම.
 5. ආයතනයක වාර්ෂික විගණනයට අවශ්‍ය තොරතුරු සැපයීම.
- 2) ව්‍යාපාරයක අයිතිකරුවන්ගේ පෞද්ගලික වියදම් ව්‍යාපාරයේ වියදම් ලෙස නොසැලකීමට පදනම්වන ගිණුම්කරණ සංකල්පය කුමක්ද?
 1. උපචිත සංකල්පය
 2. ව්‍යාපාර ඒකක සංකල්පය
 3. උපලබ්ධි සංකල්පය
 4. රක්ෂණ සංකල්පය
 5. මූල්‍ය මිනුම් සංකල්පය
- 3) භාණ්ඩ ගනුදෙනුකරුවන්ට බෙදාහරින අවස්ථාවේදී විකුණුම් අයභාරය ආදායම් ප්‍රකාශනයෙහි හඳුනාගනු ලබන්නේ කුමන ගිණුම්කරණ සංකල්පයට අනුවද?
 1. උපලබ්ධි
 2. උපචිත
 3. ගැලපුම්
 4. ආරක්ෂණ
 5. කාලවිච්ඡේද
- 4) මූල්‍ය වාර්ථාකරණයේ ආකෘතිමය රාමුවට අනුව මූල්‍ය ප්‍රකාශන තොරතුරුවල ගුණාත්මක ගතිලක්ෂණ ප්‍රධාන වර්ග දෙක වන්නේ.
 1. මූලික ගුණාත්මක ගතිලක්ෂණ, සංසන්ධනාත්මක බව.
 2. උසස්කරලීමේ ගුණාත්මක ගතිලක්ෂණ, විශ්වසනීය නියෝජනය.
 3. අදාළ බව, විශ්වසනීය නියෝජනය.
 4. සංසන්ධනාත්මක බව, තේරුම්ගතහැකි බව.
 5. මූලික ගුණාත්මක ගතිලක්ෂණ, උසස්කරලීමේ ගුණාත්මක ගතිලක්ෂණ.

5) 15% VAT සඳහා ලියාපදිංචි සමාගමක් පිරිවැය රු 200,000 තොගයක් 25% ලාභාන්තිකයක් සහිතව ණයට විකිණීම නිවැරදි ගිණුම්කරණ සමීකරණයට ආදේශ කළ පිළිතුර වන්නේ,

වත්කම්	හිමිකම්	වගකීම්
1.+87 500	=	+50 000
2.+50 000	=	+50 000
3.+250 000	=	+50 000
4.-200 000	=	+20 000
5.+87 500	=	-200 000
		+87 500

6) ලී බඩු අලෙවිකරණ ව්‍යාපාරයක පහත ගනුදෙනු සටහන් කිරීමට භාවිතා කරන උපයෝගී පොත නිවැරදිව පිළිවෙලින් දැක්වෙන පිළිතුර වන්නේ,

- අයිතිකරු විසින් ප්‍රාග්ධනය ලෙස රු 100 000 යෙදීම.
- සුළු මුදල් අග්‍රිමය රු 5000 ගෙවීම.
- ලී බඩු තොගයක් පෙරේරා සමාගමෙන් ණයට ගැනීම.
- ණයගැනියන්ගෙන් රු 10 000 බොල්ණය ලෙස කපාහැරීම.

- පොදු ජ'නලය, සුළු මුදල් ගෙවීම් ජ'නලය, ගැනුම් ජ'නලය, පොදු ජ'නලය.
- මුදල් ගෙවීම් ජ'නලය, සුළු මුදල් ගෙවීම් ජ'නලය, පොදු ජ'නලය, ණයගැති උපලෙඡරය.
- පොදු ජ'නලය, මුදල් ගෙවීම් ජ'නලය, පොදු ජ'නලය, මුදල් ගෙවීම් ජ'නලය.
- මුදල් ලැබීම් ජ'නලය, මුදල් ගෙවීම් ජ'නලය, ගැනුම් ජ'නලය, මුදල් ගෙවීම් ජ'නලය,
- පොදු ජ'නලය, සුළු මුදල් ගෙවීම් ජ'නලය, පොදු ජ'නලය, මුදල් ගෙවීම් ජ'නලය.

7) ලැබූ කුලී වෙනුවෙන් ලද රු 150 000 වෙක්පත අහරුවීම් ගිණුම්ගත කිරීම සඳහා තැබිය යුතු ද්විත්ව සටහන වන්නේ,

1.	ලැබූ කුලී	හර	
	මුදල්		බැර
2.	ලැබිය යුතු කුලී	හර	
	ණයහිමි පාලන		බැර
3.	ලැබිය යුතු කුලී	හර	
	මුදල්		බැර
4.	අහරු වෙක්පත	හර	
	මුදල්		බැර
5.	අහරු වෙක්පත	හර	
	ණයහිමි පාලන		බැර

8) 11% VAT ලියාපදිංචි සමාගමක් රු 666 000 (VAT සහිත මිල) ණයට විකුණුම් වලට අදාළ VAT සටහන් කිරීමේ නිවැරදි ද්විත්ව සටහන වන්නේ,

1.	ණයගැති පාලන	හර	72 600
	VAT	බැර	72 600
2.	ණයගැති පාලන	හර	660 000
	VAT	බැර	660 000
3.	මුදල්	හර	73 260
	VAT	බැර	73 260

4. ණයගැති පාලන	හර	73 260
VAT	බැර	73 260
5. ණයගැති පාලන	හර	66 000
VAT	බැර	66 000

- 9) උපවිත පදනම මත පිළියෙල කරනු ලබන මූල්‍ය ප්‍රකාශන වන්නේ,
1. ලාභාලාභ හා වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය හා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය.
 2. හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය හා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය.
 3. මුදල් ප්‍රවාහ ප්‍රකාශනය හා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය.
 4. හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය හා ලැබීම් හා ගෙවීම් ගිණුම.
 5. මුදල් ගිණුම හා වෙළඳ හා ලාභාලාභ ගිණුම.

- 10) ව්‍යාපාරයක පහත තොරතුරු දැකිය හැකි විය.
- 2020.03.31 දිනට - ඉදිරිපත් නොවූ චෙක්පත් රු. 20 000
උපලබ්ධි නොවූ චෙක්පත් රු. 40 000
2020. අප්‍රේල් මාසයේ - මුදල් ලැබීම් ජ'නලයේ මුළු එකතුව 80 000
මුදල් ගෙවීම් ජ'නලයේ මුළු එකතුව 120 000
- 2020.04.30 දිනට බැංකු ප්‍රකාශයට අනුව,
- ගෙවූ චෙක්පත් රු. 110 000
 - උපලබ්ධි වූ චෙක්පත් රු. 100 000
 - 04/30 දිනට ශේෂය රු. 60 000

2020. 04. 30 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ දැක්විය යුතු මුදල් ශේෂය වන්නේ,
1. රු. 30 000කි.
 2. රු. 40 000කි.
 3. රු. 50 000කි.
 4. රු. 60 000කි.
 5. රු. 70 000කි.

- 11) සි/ස රත්න සමාගමේ 2020.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා පහත තොරතුරු ලබා දී ඇත,
- | | |
|-------------------------------------|-----------|
| දුන් වට්ටම් | රු.15 000 |
| කපාහල බොල්ණය නැවත ලැබීම් | රු. 8000 |
| බොල්ණය කපාහැරීම් | රු.10 000 |
| අඩමාණ ණය වෙන්කිරීම් 2019.04.01 දිනට | රු. 4500 |
| 2020.03.31 දිනට | රු. 6000 |

- 2020.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ණයගැතියන් සම්බන්ධව වියදම වන්නේ,
- 1.රු. 8 000කි.
 - 2.රු. 15 000කි.
 - 3.රු. 16 500කි.
 - 4.රු. 18 500කි.
 - 5.රු. 26 500කි.

- 12) 2020.03.31 දිනට ණයගැති පාලන ගිණුමේ ශේෂය 86 000 වූ අතර එදිනට ණයගැති ශේෂ ලැයිස්තුවේ එකතුව මීට වෙනස් විය.පසුව විමර්ශනයේදී පහත වැරදි අනාවරණය විය.
1. දුන් වට්ටම් රු. 9 000 පොදු ලෙජරයේ සටහන් වී නැත.
 2. ආපසු එවූම් ජනලයේ එකතුව රු. 3 000 අඩු වී ඇත.
 3. ණයගැතියෙකුගෙන් ලද රු. 12 000 ඔහුගේ ගිණුමේ ණයට විකුණුම් ලෙස සටහන් වී ඇත.

2020.03.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ දැක්විය යුතු ණයගැති ශේෂය හා ණයගැති ශේෂ ලැයිස්තුවේ එකතුව වන්නේ,

2020.03.31 දිනට

2020.03.31 දිනට

වෙළඳ ලැබිය යුතු දෑ (රු)

ණයගැති ශේෂ ලැයිස්තුවේ එකතුව (රු)

1. 74 000	86 000
2. 74 000	98 000
3. 86 000	98 000
4. 86 000	100 000
5. 100 000	100 000

13) 2020.03.31 දිනට සීමිත රංගන සමාගමේ ශේෂ පිරික්සුම තුළනය නොවූ අතර එම වෙනස අවිනිශ්චිත ගිණුමකට මාරු කරන ලදී. පසුව කරන ලද විමර්ශනයේදී පහත වැරදි හෙළිදරව් විය.

- ප්‍රවාහන වියදම් සඳහා ගෙවූ රු. 50 000 ප්‍රවාහන වියදම් ගිණුමේ සටහන් වී නැත.
- රු. 15 000 විකුණුම් ඉන්වොයිසියක් විකුණුම් ජනලයේ රු. 150 000 ලෙස සටහන් වී තිබීම.
- ලැබූ කුලී ගිණුමේ ශේෂය රු. 10 000 ශේෂ පිරික්සුමට ගෙන නැත.
- රු. 12 000 ආපසු එවූම් විකුණුම් ගිණුමට හර කර ඇත.

ඉහත කුමන වැරදි අවිනිශ්චිත ගිණුමේ ශේෂයක් ඇතිවීමට බලපායිද?

1. A පමණි.
2. B පමණි.
3. A හා B පමණි.
4. D පමණි.
5. A හා C පමණි.

14) පහත තොරතුරු වෙළෙඳ ව්‍යාපාරයකට අදාළ වේ.

2019.04.01 දිනට තොගය	රු. 120 000
වර්ෂයේ ගැනුම්	රු. 780 000
වර්ෂයේ විකුණුම්	රු. 900 000

2020.03.31 දින ඇති වූ ගින්නකින් එදිනට පැවති මුළු තොගයම ගිනි ගෙන විනාශ වී ඇති අතර ඒ සඳහා 75% ක් රක්ෂණ වන්දියක් ලැබීමට නියමිතය. ව්‍යාපාරය භාණ්ඩ වල මිල ලකුණු කරනුයේ පිරිවැයෙන් 25% ක ලාභයක් තබා ගෙනය. හානි වූ තොගයේ පිරිවැය හා එම නිසා ලාභයට වන ශුද්ධ බලපෑම වන්නේ,

හානි වූ තොගයේ පිරිවැය	ලාභයට කරන ශුද්ධ බලපෑම
1. 60 000	45 000 න් වැඩි වේ.
2. 160 000	35 000 න් අඩු වේ.
3. 180 000	45 000 න් අඩු වේ.
4. 240 000	180 000 න් අඩු වේ.
5. 300 000	180 000 න් වැඩි වේ.

15) 2017.04.01 දින සාමාජිකයින් 36 දෙනෙකුගෙන් ආරම්භකල යෞවන සමාජයක යාවජීව සාමාජිකයින් 6 දෙනෙකුද සිටියහ. වාර්ෂික සාමාජික මුදල රු. 2000 වන අතර යාවජීව සාමාජික මුදල එමෙන් දස ගුණයකි . යාවජීව සාමාජික මුදල වසර 5ක් තුල ආදායම තුල හඳුනාගනී.

2019.03.31 දිනට පහත තොරතුරු දැකිය හැකි විය.

- ලැබිය යුතු සාමාජික මුදල් රු. 6000
- යාවජීව සාමාජික මුදල රු. 72000

2020.03.31 දිනට සාමාජිකයින් 4 දෙනෙකු සාමාජික මුදල් ගෙවා නොතිබුන අතර ඉන් 3 දෙනෙකු 2018/2019 වර්ෂය සඳහා සාමාජික මුදල් නොගෙවා ඇති බැවින් ඔවුන්ගේ සාමාජිකත්වය අහෝසි කරන ලදී. සාමාජිකයින් දෙනෙකු ඉදිරි වාර්ෂය සඳහාද සාමාජික මුදල් ගෙවා තිබුණි.

2020.03.31 දිනෙන් අවසන් වර්ෂයේ සාමාජික මුදල් ආදායම හා මුදලින් ලද සාමාජික මුදල වන්නේ,

සාමාජික මුදල් ආදායම	මුදලින් ලද සාමාජික මුදල
1. 24 000	54 000
2. 54 000	54 000
3. 54 000	56 000
4. 78 000	56 000
5. 78 000	62 000

16) අමල් කමල් 2:1 අනුපාතයට ලාභාලාභ බෙදා ගනිමින් පවත්වාගෙන ගිය හවුල් ව්‍යාපාරයට 2020.04.01 දින නිමල් බදවාගත් අතර ඔහු ප්‍රාග්ධනය ලෙස රු. 400 000 ගෙන එන ලදී. නව හවුල් ව්‍යාපාරයේ ලාභාලාභ අනුපාතය 3:2:1 වේ. කීර්තිනාමය ප්‍රාග්ධන ගිණුම තුළින් ගලපනු ලැබේ.

2021.03.31 දිනට ප්‍රාග්ධන ගිණුම් ශේෂ,

අමල් - රු. 640 000

කමල් - රු. 500 000

නිමල් - රු. 360 000

නිමල් බදවාගත් දිනට කීර්තිනාමය සහ අමල්ගේ 2020.04.01 දිනට ප්‍රාග්ධන ගිණුම් ශේෂය වන්නේ,

කීර්තිනාමය (රු)	ප්‍රාග්ධන ගිණුම් ශේෂය (රු)
1. 120 000	160 000
2. 120 000	240 000
3. 240 000	360 000
4. 240 000	600 000
5. 260 000	640 000

• 17, 18 හා 19 ප්‍රශ්න වලට පහත තොරතුරු භාවිතාකර පිළිතුරු සපයන්න.

පහත තොරතුරු 2021 ජනවාරි මාසයට අදාළ වේ.

01/01 එකක් රු. 300 බැගින් ඒකක 100 මිලට ගන්නා.

01/08 එකක් රු. 350 බැගින් ඒකක 80 විකිණා.

01/20 එකක් රු. 420 බැගින් ඒකක 100 මිලට ගන්නා.

01/26 එකක් රු. 500 බැගින් ඒකක 70 විකිණා.

17) 2020.01.31 දිනට FIFO ක්‍රමයට හා WAC ක්‍රමයට තොගයේ පිරිවැය වන්නේ,

FIFO ක්‍රමයට තොගයේ පිරිවැය	WAC ක්‍රමයට තොගයේ පිරිවැය
1. 16 000	20 000
2. 21 000	20 000
3. 21 000	24 000
4. 26 000	32 000
5. 26 000	20 000

18) 2021.01.31 දිනෙන් අවසන් මාසයේ FIFO ක්‍රමයට විකුණුම් පිරිවැය හා දළ ලාභය වන්නේ,

විකුණුම් පිරිවැය	දළ ලාභය
1. 50 000	8 000
2. 50 000	12 000
3. 51 000	6 000
4. 51 000	8 000
5. 51 000	12 000

19) 2021.01.31 දිනෙන් අවසන් මාසයේ WAC ක්‍රමයට විකුණුම් පිරිවැය හා දළ ලාභය වන්නේ,

විකුණුම් පිරිවැය	දළ ලාභය
1. 52 000	11 000
2. 52 000	12 000
3. 56 000	14 000
4. 56 000	11 000
5. 58 000	12 000

20) සමාගමක් 2019.04.01 දින නව යන්ත්‍රයක් විදේශ රටකින් මිලට ගත් අතර ඊට අදාළව පහත වියදම් දරා ඇත. සමාගම 15% VAT ලියාපදිංචි සමාගමකි.

වියදම් විස්තරය	(රු.000)
ගැනුම් මිල (VAT සහිත)	2300
නැව් ගාස්තු	200
තීරු බදු	500
සමාගම තෙක් ප්‍රවාහන වියදම්	100
සවිකිරීම් පිරිවැය	150
විවෘත කිරීමේ උත්සව වියදම්	250
නඩත්තු පිරිවැය (වාර්ෂික)	200
භාවිතයට පෙර අත්හදාබැලීම් පිරිවැය	75

භාවිතයට ලෙර කරනු ලබන අත්හදාබැලීමේ දී ඇති වූ නිමැවුම රු. 25 000 ට අලෙවිකරනු ලැබීය. සමාගම දේපළ පිරිසිදු උපකරණ වාර්ෂිකව 10% බැගින් ක්ෂය කරනු ලබන්නේනම් යන්ත්‍රයේ මූලික පිරිවැය හා වාර්ෂික ක්ෂය ප්‍රමාණය වන්නේ,

මූලික පිරිවැය (රු.)	වාර්ෂික ක්ෂය ප්‍රමාණය (රු.)
1. 2000 000	200 000
2. 2750 000	275 000
3. 3000 000	300 000
4. 3250 000	325 000
5. 3500 000	350 000

21) සමාගමක් 2020.04.01 දින කල්බදු පදනමට මෝටර් රථයක් මිලට ගත් අතර එදිනට රු. 500 000 ගෙවූ අතර එදිනට කල්බදු ගෙවීම් වල වර්තමාන අගය රු. 1200 000 විය. 2020.04.01 දිනට භාවිත අයිතිය සහිත වත්කම් වල පිරිවැය වන්නේ,

1. රු. 700 000
2. රු. 1200 000
3. රු. 1700 000
4. රු. 2000 000
5. රු. 2500 000

- පහත තොරතුරු ඇසුරින් 22 සහ 23 ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.

සී/ස ප්‍රසාද් සමාගම 2019.04.01 දින මෙහෙයුම් කටයුතු ආරම්භ කළ අතර 2020.03.31 දිනට පහත ශේෂයන් දැකිය හැකි විය.

රඳවාගත් ඉපැයුම්	860 000
අතුරු ලාභාංෂ	50 000
ක්ෂය	80 000
වත්කම් විකුණුම් ලාභ	10 000
තොග වැඩිවීම	20 000
ණයහිමි අඩුවීම	15 000
ආදායම් බදු	150 000

- ආදායම් බදු මුදලින් ගෙවා ඇත.

22) 2020.03.31 දිනෙන් අවසන් වර්ෂයේ සී/ස ප්‍රසාද් සමාගමේ වර්ෂයේ ලාභය වන්නේ,

1. රු. 860 000
2. රු. 910 000
3. රු. 950 000
4. රු. 1 060 000
5. රු. 120 000

23) 2020.03.31 දිනෙන් අවසන් වර්ෂයේ මෙහෙයුම් කටයුතු වලින් ජනිත වූ ශුද්ධ මුදල් ප්‍රවාහය,

1. රු. 860 000
2. රු. 895 000
3. රු. 945 000
4. රු. 1 095 000
5. රු. 1 100 000

24) සී/ස සමාගම හිමිකම් වෙනස් වීමට පහත කුමන ගනුදෙනු බලපායිද?

- A. ඉඩම් ප්‍රත්‍යාගණනයෙන් රු. 50 000 ලාභයක් ලැබීම.
 - B. රු. 10 000 පොදු සංචිතයකට මාරු කිරීම.
 - C. රු. 50 බැගින් වූ කොටස් 1000ක් හිමිකම් නිකුත්වත් කිරීම.
 - D. රු. 20 බැගින් වූ කොටස් 2000ක් සංචිත ප්‍රාග්ධනික කිරීම.
1. A පමණි.
 2. B පමණි.
 3. A හා B පමණි.
 4. A හා C පමණි.
 5. A, B, C, හා D යන සියල්ලම.

- 25) සී/ස සමාගමක ලාභාලාභ හා වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනයේ 2020.03.31 දිනෙන් අවසන් වර්ෂයේ ඉපයූ වර්ෂයේ ලාභය හා මුළු විස්තීර්ණ ආදායම පිළිවෙලින් රු. 600 000 හා රු. 800 000කි.

වර්ෂය තුළ සිදුකල ඉඩම් ප්‍රත්‍යාගණනයෙන් රු. 350 000 අලාභයක් ලැබූ අතර මේ පිළිබඳව කිසිදු සටහනක් තබා නැත. මෙම ඉඩම මීට පෙර ප්‍රත්‍යාගණනයෙන් රු. 250 000 ක ලාභයක් ලබා ඇත. මෙම නිසා සමාගමේ ලාභයේ හා මුළු විස්තීර්ණ ආදායමේ ශුද්ධ අඩු වීම වන්නේ,

වර්ෂයේ ලාභයේ අඩු වීම	මුළු විස්තීර්ණ ආදායමේ අඩු වීම
1. 100 000	100 000
2. 100 000	250 000
3. 100 000	350 000
4. 250 000	350 000
5. 350 000	350 000

- 26) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 10 (LKAS 10) අනුව පහත කුමන සිදුවීම් මූල්‍ය ප්‍රකාශන වල ගලපත්‍ර ලබයිද?

- වාර්ෂාකරණ දිනට අඩමාණ ණය වෙන්කල ණයගැතියෙකු ඉන්පසුව බුන්වත් වීම.
- සමාගම තම කොටස් හිමියන්ට අවසාන ලාභාංශයක් යෝජනා කිරීම.
- වාර්ෂාකරණ දිනට පැවති තොගය පිරිවැයට වඩා අඩු අගයකට විකිණීමට සිදු වීම.

1. A පමණි.
2. B පමණි.
3. C පමණි.
4. A B පමණි.
5. A C පමණි.

- සී/ස ජයලංකා පොදු සමාගමේ 2020.03.31 දිනට ශේෂ පිරික්සුමේ දැක්වෙන පහත තොරතුරු ඇසුරින් 27 හා 28 ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.

	(රු.000)
විකුණුම්	6500
2019.04.01 දිනට බදු වෙන්කිරීම	300
බදු පෙර ලාභය	1200
සාමාන්‍ය කොටස් ප්‍රාග්ධය	7000
රඳවාගත් ඉපැයුම්	6000

2019/20 වර්ෂයේ ඇස්තමේන්තුගත බද්ද බදු පෙර ලාභයෙන් 1/3 ලෙස ගැලපිය යුතු අතර 2018/19 වර්ෂයේ සත්‍ය බදු වගකීම රු.450 000කි.

- 27) සමාගමේ ලාභාලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනයේ දැක්වෙන ආදායම් බදු වටිනාකම වන්නේ,

1. රු.300 000
2. රු. 400 000
3. රු.550 000
4. රු.750 000
5. රු.800 000

28) සමාගමේ ශුද්ධ ලාභ අනුපාතය වන්නේ,

1. 8%
2. 10%
3. 12%
4. 15%
5. 20%

29) පහත තොරතුරු සමාගමක් නිෂ්පාදනය කරන භාණ්ඩයකට අදාළ වේ.

	(රු.000)
විකුණුම්	1600
විචල්‍ය පිරිවැය	(1200)
දායකය	400
ස්ථාවර පිරිවැය	(240)
ලාභය	<u>160</u>

වර්ථමාන ක්‍රියාකාරී මට්ටමේදී සමවිච්ඡේදන ලක්ෂය හා ආරක්ෂිත ආන්තිකය රුපියල් වලින්,

සමවිච්ඡේදන ලක්ෂය (රු.000)	ආරක්ෂිත ආන්තිකය (රු.000)
1. 120	480
2. 480	480
3. 800	640
4. 960	640
5. 1000	800

30) සමාගමක් විසින් නිෂ්පාදන තාක්ෂණය වැඩි දියුණු කිරීමේ අරමුණින් නව යන්ත්‍රයක් මිලට ගැනීමට බලාපොරොත්තු වන අතර ඒ පිළිබඳ පහත තොරතුරු දැකිය හැකිය.

-යන්ත්‍රයේ පිරිවැය රු. 1800 000

-වාර්ෂික ආදායම රු. 800 000

-යන්ත්‍රයේ වාර්ෂික නඩත්තු වියදම රු. 240 000

-සමාගම සිය දේපලපිරියන උපකරණ 10% බැගින් වාර්ෂික ක්ෂය කරනු ලැබේ.

මෙම ව්‍යාපෘතියට අදාළව පළමු වර්ෂයේ ඇස්තමේන්තුගත ශුද්ධ මුදල් ප්‍රවාහය හා අපේක්ෂිත වාර්ෂික ශුද්ධ ලාභය වන්නේ,

ශුද්ධ මුදල් ප්‍රවාහය(රු.000)	වාර්ෂික ශුද්ධ ලාභය(රු.000)
1. 240	120
2. 240	240
3. 560	300
4. 560	380
5. 800	380

- ප්‍රශ්න අංක 31 සිට 50 තෙක් ප්‍රශ්න වලට නිශ්චිත පිළිතුරු තිත් ඉර මත ලියන්න.

31)ක ප්‍රතිඵලයක් ලෙස බිහිවී ඇති ව්‍යාපාර විසින් පාලනය කළ හැකි
වත්කමක් ලෙස හඳුන්වනු ලබයි.

32) පහත අංශයන්ට අදාළව මූල්‍ය ගිණුම්කරණය හා කළමනාකරණ ගිණුම්කරණය අතර ඇති වෙනස්කම් දක්වන්න.

අංශය	මූල්‍ය ගිණුම්කරණය	කළමනාකරණ ගිණුම්කරණය
i. නීතිමය අවශ්‍යතාවය	ඇත	
ii. තොරතුරු භාවිතා කරන පාර්ශවය		අභ්‍යන්තර
iii. සලකාබලන කාලසීමාව	අතීත	
iv. වාර්ථාකිරීමේ වාර ගණන		නිශ්චිත නැත

33) පහත ලෙපර් ගිණුම් අයත්වන මූල්‍ය ප්‍රකාශන මූලිකාංගය ලියන්න.

ගිණුම	මූල්‍ය ප්‍රකාශන මූලිකාංගය
i. සමුච්චිත ක්ෂය ගිණුම	
ii. ගැනිලි ගිණුම	
iii. භානිකරණ අලාභ සඳහා ඉඩහැරීම	
iv. ආපසු එවුම්	

34) 15% VAT සඳහා ලියාපදිංචි මාලිකා සමාගම රු.690 000(VAT සහිත මිල)ක වෙළඳ භාණ්ඩ ණයට ගත් අතර ඒවා 20% ලාභාන්තිකයක් සහිතව ණයට විකුණන ලදී.

(අ) මෙම ගනුදෙනුවෙන් සමාගම ලැබූ ලාභය කොපමණද?

(ආ) මෙම ගනුදෙනුව තුළින් ඇතිවන VAT වගකීම කොපමණද?

35) සි/ස සමාගම වෙළඳ ලැබිය යුතු දෑ පිළිබඳ පහත තොරතුරු දැකිය හැකි විය.

2019.04.01 දිනට ශේෂය	120 000
මුළු ණයට විකුණුම්	500 000
ආපසු එවුම්	50 000
දුන් වට්ටම්	10 000
මුදල් ලැබීම්	320 000
අඩමාණ ණය වෙන්කිරීම්	60 000
බොල් ණය කපාහැරීම්	20 000

2020.03.31 දිනට වෙළඳ ලැබිය යුතු දෑ පාලන ගිණුමේ නිවැරදි ශේෂය කොපමණද?.....

36) සි/ස ප්‍රින්ස් සමාගමේ 2020.03.31 දිනෙන් අවසන් වර්ෂයේ කෙටුම්පත් ශුද්ධ ලාභය රු. 620 000 වූ අතර පසුව කරන ලද විමර්ෂණයේදී පහත වැරදි අනාවරණය වී ඇත.

- A. ආපසු යැවුම් රු.120 000 ගැනුම් ගිණුමට බැර කර ඇත.
- B. රු.15 000 දුන් වට්ටම් ලද වට්ටම් ගිණුමට පිටපත් කර ඇත.
- C. රු.12 000ක වැටුප් ගිණුම් වල සටහන් කර ඇත්තේ රු.120 000 ලෙසයි.
- D. රු.6000 බොල් ණය ණයගැති පාලන ගිණුමට පිටපත් කර නැත.

ඉහත වැරදි නිවැරදි කළ පසු සංශෝධිත වර්ෂයේ ලාභය කොපමණද?.....

37) භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයක පහත තොරතුරු දැකිය හැකි විය.

-අමු ද්‍රව්‍ය මිලට ගැනුම්	රු. 500 000
-සෘජු ශ්‍රම පිරිවැය	රු. 300 000
-විකුණුම් හා බෙදාහැරීම් පිරිවැය	රු. 75 000
-මුළු නිෂ්පාදන පිරිවැය	රු.1025 000
-අමු ද්‍රව්‍ය තොග වැඩි වීම	රු. 50 000

(අ) ප්‍රාථමික පිරිවැය කොපමණද?.....

(ආ) නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය කොපමණද?.....

38) සි/ස සමාගමක සේවකයන්ට කල ගෙවීම් පිළිබඳව පහත තොරතුරු සැපයේ.

සේවකයන්ට ගෙවූ වැටුප	රු. 600 000
දළ වැටුපෙන් මුළු අඩු කිරීම	රු. 180 000
අතිකාල දීමනා	රු. 80 000

සමාගම සේවක අර්ථසාධක අරමුදල(EPF) සඳහා 15% හා සේවක භාරකාර අරමුදල(ETF) සඳහා 3% දායක වන අතර ඒවා මූලික වැටුප මත ගණනය කරයි.

(අ) සේවකයන්ගේ මූලික වැටුප කොපමණද?.....

(ආ) සේවකයින් වෙනුවෙන් දැරූ මුළු වියදම කොපමණද?.....

39) 2014.04.01 දින රු.800 000 මිලට ගත් මෝටර්රථයක ඵලදායී ජීව කාලය වර්ෂ 8ක් වන අතර සුන්බුන් වටිනාකම රු.80 000 ලෙස ඇස්තමේන්තු කර ඇත. 2019.03.31 දින මෙම මෝටර්රථයේ ඵලදායී ජීව කාලය වර්ෂ 2න් ඉහළ යන බව නැවත ඇස්තමේන්තු කරන ලදී.

(අ) i 2020.03.31 දිනෙන් අවසන් වර්ෂයේ මෝටර් රථ ක්ෂය ප්‍රමාණය කොපමණද?

ii 2020.03.31 දිනට සමුච්චිත මෝටර්රථ ක්ෂය ප්‍රමාණය කොපමණද?

(ආ) 2020.03.31 දිනට මෝටර් රථයේ ධාරන අගය කොපමණද?

40) නන්දනී, චින්දනී විසින් පවත්වාගෙන යන හවුල් ව්‍යාපාරයේ 2020.03.31 දිනෙන් අවසන් වර්ෂයේ ලාභාලාභ විසර්ජන ගිණුමේ පහත තොරතුරු දැකිය හැකි විය.

	නන්දනී(රු.000)	චින්දනී(රු.000)
ප්‍රාග්ධන පොලී	60	40
හවුල් චේතන	120	-
ලාභ කොටස්	40	20

- හවුල්කරුවන්ට ප්‍රාග්ධනය මත 10% පොලී ගෙවයි.

- 2019.04.01 දිනට ජංගම ගිණුම් ශේෂ

නන්දනී රු.80 000

චින්දනී රු.50 000

හවුල්කරුවන් ගැනිලි සිදුකර නැත.

(අ) 2020.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා හවුල් ව්‍යාපාරයේ ශුද්ධ ලාභය හෝ අලාභය කොපමණද?

(ආ) 2020.03.31 දිනට හවුල් ව්‍යාපාරයේ මුළු හිමිකම

41) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති අංක 01 (LKAS 01) අනුව සි/ස සමාගමක් සකස් කරන මූල්‍ය ප්‍රකාශන වර්ග දෙක වන්නේ,

-
-

42) 2019.04.01 දින සමාගමක් විසින් කල්බදු පදනමට මිලට ගත් යන්ත්‍රයක් පිළිබඳව පහත තොරතුරු සැපයේ.

(අ) 2020.03.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම නොවන වගකීම් යටතේ දැක්විය යුතු කල්බදු ණයහිමි වටිනාකම කොපමණද?.....

(ආ) 2020.03.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වගකීම් යටතේ දැක්විය යුතු කල්බදු ණයහිමි වටිනාකම කොපමණද?.....

43) ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිති අංක 15 (SLFR 15) ප්‍රමිතියට අනුව පොරොන්දු වූ හාණිඩ හා සේවා සැපයීම වෙනුවෙන් ගනුදෙනු කරුගෙන් ලබාගැනීමට අපේක්ෂිත ප්‍රතිෂ්ඨාව..... වේ.

44) 2019.04.01 දිනට සි/ස රංගනී සමාගමේ සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය කොටස් 60 000ක් හා රු. 3000 000 විය.

- I. 2019.04.01 දින එදිනට පැවති සෑම කොටස් 5ට එක බැගින් රු.20 බැගින් වූ රඳවාගත් ඉපැයුම් ප්‍රාග්ධනික කරන ලදී.
- II. 2019.10.01 දින එදිනට පැවති සෑම කොටස් 8ට එක බැගින් රු.50 බැගින් වූ හිමිකම් කොටස් නිකුත්වත් කරන ලදී.

(ආ) 2020.03.31 දිනට සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය?.....

(ආ) සංචිත ප්‍රාග්ධනික කිරීමට අදාළ ද්විත්ව සටහන වටිනාකම සහිතව,

.....

.....

45) 2018.04.01 දින රු. 1600 000 මිලට ගත් මෝටර්පයක් 2019.03.31 දින රු.1800 000කට ප්‍රත්‍යාගණනය කළ අතර එම මෝටර්පය 2020.03.31 දින නැවත රු. 1500 000ට ප්‍රත්‍යාගණනය කරන ලදී.

(අ) 2019.03.31 දින ප්‍රත්‍යාගණනය ගිණුම්ගත කිරීමේ ජනල් සටහන

.....

.....

(ආ) 2020.03.31 දින ප්‍රකාශණනය ගිණුම්ගත කිරීමේ ජනල් සටහන

.....

.....

45) මුදල් ගිණුම හා මුදල් ප්‍රවාහ ප්‍රකාශන සම්බන්ධයෙන් පහත ලක්ෂණ ලියා දක්වන්න.

ଭୃତ୍ୱ ଶିକ୍ଷା

මුදල් ප්‍රවාහ සුකාශනය

- i. පිළියෙල කිරීමේ අරමුණු
- ii. භාවිතා කරන පාර්ශවය

47) පහත දැක්වෙන ගනුදෙනු වලින් සිදුවන මුදල් ප්‍රවාහයන් වර්ගකර දක්වන්න. (තීන් 08 මත $\sqrt{\quad}$ ලකුණ යොදන්න)

၂၆၂

මෙහෙයුම්

အသံထုတ်

၂၉၆

- | | | | | |
|------|-------------------------------------|-------|-------|-------|
| i. | රු.65 000 භාණ්ඩ මිලට ගැනුම් | | | |
| ii. | රු. 50 000 ලාභාංශ ගෙවීම් | | | |
| iii. | රු.15 000 ස්ථාවර තැන්පත් පොලී ලැබීම | | | |
| iv. | රු.29 000 ලාභාංශ ලැබීම | | | |

48) ව්‍යාපාරයක පහත තොරතුරු ඔබට සැපයේ.

අවම තොග මට්ටම	ඒකක 20 000
යළි ඇනවුම් ප්‍රමාණය	ඒකක 30 000
සාමාන්‍ය තොග මට්ටම	ඒකක 35 000
අවම පොරොන්දු කාලය	දින 5
අවම පරිභෝජනය	ඒකක 2 000

යළි ඇනවුම් මට්ටම ගණනය කරන්න.

49) සමාගමක් තනි භාණ්ඩයක් නිපදවනු ලබන අතර එම ඒකකයක් රු.55 කට විකුණනු ලබයි. සමාගම ඒකක 8000 ක් විකුණන්නේ නම් ඒකකයක අලාභය රු.5කි. ඒකක 20 000 විකුණන්නේ නම් ඒකකයක ලාභය රු.7කි.

(අ) මුළු ස්ථාවර පිරිවැය රු.

(ආ) ඒකකයක දායකය රු.

50) සමාගමක් රු. 3 000 000 නව පරිගණක පද්ධතියක් ස්ථාපනය කිරීම සඳහා ව්‍යාපෘතියක් සලකා බලන අතර ඒ පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

එලදායී ජීව කාලය වර්ෂ 5කි.

වාර්ෂික ශුද්ධ මුදල් ප්‍රවාහය රු. 500 000කි.

පිළිගෙවුම් කාලය සොයන්න



පෙරහුරු පරීක්ෂණය-13 ශ්‍රේණිය- 2021
 Model Paper- Grade 13-2021

ගිණුම්කරණය II

කාලය පැය තුනයි විනාඩි 10 යි

උපදෙස්

- ◆ පළමුවන හා දෙවන ප්‍රශ්න ඇතුළු ව ප්‍රශ්න පහක ට පමණක් පිළිතුරු සපයන්න.
- ◆ සෑම ප්‍රශ්නයකට ම පිළිතුරු ලිවීම අලුත් කඩදාසියකින් ආරම්භ කරන්න.
- ◆ අදාළ පෙරවැඩ, පිළිතුරු පත්‍රය සමඟ අමුණන්න.

- 1) ඉලෙක්ට්‍රික් උපකරණ විකිණීම සිදුකරන සීමිත සුනෙන් පොදු සමාගමේ 2021.03.31 දිනට සාරාංශගත ශේෂ පිරික්සුම පහත දී ඇත.

විස්තරය	හර(රු.000)	බැර(රු.000)
දේපළ පිරියත හා උපකරණ	69,000	
2020.04.01 දිනට දේපළ පිරියත හා උප.සමුච්චිත ක්ෂය		11,000
විකුණුම්		89,000
විකුණුම් පිරිවැය	46,000	
තොගය	4,250	
2020.04.01 දිනට වගකීම් සහතික ප්‍රතිපාදන		580
වෙළඳ ලැබිය යුතු දෑ	18,000	
වෙළඳ ගෙවිය යුතු දෑ		9,900
බෙදාහැරීමේ පිරිවැය	6,400	
පරිපාලන වියදම්	4,830	
මූල්‍ය වියදම්	1,450	
ප්‍රකාශිත ප්‍රාග්ධනය- සාමාන්‍ය කොටස්		45,000
ප්‍රත්‍යාගණන සංචිත(ගොඩනැගිලි)		2,000
2020.04.01 දිනට රඳවාගත් ඉපයුම්		3,670
ගෙවූ ආදායම් බදු	1,900	
2020.04.01 දිනට ආදායම් බදු සඳහා ප්‍රතිපාදන		850
මුදල් හා මුදල් සමාන දෑ	7,770	
වෙනත් වියදම්	2,400	
	162,000	162,000

අතිරේක තොරතුරු,

2021.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට පෙර පහත දෑ සඳහා ගැලපීම් කළ යුතු වේ.

- i. 2021.03.31 දිනට පැවති තොගයෙහි, රු.250 000ක් පිරිවැය වූ තොගයක් කල් ඉකුත් වීමට ආසන්නවම පැවති හෙයින් 2021.04.10 දින රු.20 000ක ප්‍රවාරණ වියදමක් දරා රු.240 000කට විකුණා ඇති අතර

- එදිනට ඉතිරි තොගයෙහි ශුද්ධ උපලබ්ධි අගය රු.3 980 000ක් විය.2021.05.30 දින අධ්‍යාපන මණ්ඩලය විසින් සමාගමේ මූල්‍ය මූල්‍ය ප්‍රකාශන නිකුත් කිරීම සඳහා අනුමැතිය ලබා දී ඇත.
- ii. සමාගම වසරක වගකීම් සහතික කාලයක් සහිතව භාණ්ඩ විකුණනු ලබන අතර, පසුගිය වර්ෂය තුළදී සිදුකරන ලද විකුණුම් වෙනුවෙන් රු.600 000ක වගකීම් සහතික වියදම් ප්‍රවර්තන වර්ෂය තුළ ගෙවා බෙදාහැරීමේ පිරිවැයට ඇතුළත් කර ඇත.2021.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වගකීම් සහතික ප්‍රතිපාදන රු.680 000ක් ලෙස ඇස්තමේන්තු කර තිබුණි.
- iii. සමාගම විසින් ඉලෙක්ට්‍රික් උපකරණ විකිණීමට අමතරව CCTV කැමරා විකිණීම විකිණීමෙන් පසු සවිකරදීමටත්, පළමු වසර තුළ නඩත්තු සේවා සැපයීමටත් 2021.02.01 දින ගනුදෙනුකරුවෙකු සමග නව ගිවිසුමකට එළඹෙන ලදී.ගිවිසුමේ මුළු ප්‍රතිෂ්ඨාව පහත පරිදි සමන්විත වේ.

CCTV විකුණුම් වටිනාකම රු.1500000
 සවිකිරීමේ ගාස්තුව රු. 100000
 නඩත්තු සේවා සැපයීම රු. 400000

සමාගම විසින් ගිවිසුම මත එකඟ වූ යන්ත්‍රය 2021.03.10 දින විකුණා ඇති අතර, ඒ සඳහා වූ මුළු ප්‍රතිෂ්ඨාව එකවර මුදලින් ලබා එය විකුණුම් ගිණුමට බැර කර ඇත,2021.03.31 දින යන්ත්‍රය සවිකර අවසන් කරන ලදී.

- iv. පහත සඳහන් තොරතුරු දේපළ පිරිසිත හා උපකරණ හා බැඳේ. (සියලු වටිනාකම් රු.000 වලිනි)

	2021.03.31 දිනට	2020.04.01 දිනට
	පිරිවැය/අගය	සමුච්චිත ක්ෂය
ඉඩම්	25000	-
ගොඩනැගිලි	20000	5000
කාර්යාල උපකරණ	8000	2000
මෝටර් රථ	<u>16000</u>	<u>4000</u>
එකතුව	<u>69000</u>	<u>11000</u>

කාර්යාල උපකරණ පිරිවැය මත වාර්ෂිකව 5% බැගින්ද, සියලුම මෝටර් රථ පිරිවැයට 25% බැගින්ද වාර්ෂිකව ක්ෂය කළ යුතුය.

- v. 2021.01.01 දින රු.800000 ක කාර්යාල උපකරණ මිලදී ගෙන ඇති අතර එය නිවැරදිව ගිණුම්ගත කර ඇත.
- vi. 2018.04.01 දින රු.1000000කට මිලදී ගත් මෝටර් රථයක් 2021.03.31 දින රු.350000ක ලාභයක් තබා ගෙන විකුණා ලද මුදල විකුණුම් ගිණුමට බැර කිරීම හැර වෙනත් කිසිම සටහනක් තබා නොතිබුණි.
- vii. 2020.04.01 දින ගොඩනැගිලි රු.12 000 000කට දෙවන වරට ප්‍රත්‍යාගණනය කරන ලදී.මීට වසර දෙකකට පෙර ප්‍රථම වරට ප්‍රත්‍යාගණනය කිරීමෙන් ඇති වූ අතිරික්තය ප්‍රත්‍යාගණන සංචිතයෙන් නිරූපනය වේ. ප්‍රත්‍යාගණනයෙන් පසු ගොඩනැගිලි වල ඉතිරි ඵලදායී ජීව කාලය වසර 10 ක් ලෙසත්, සුන්බුන් අගය ශුන්‍ය බවත් උපකල්පනය කරන්න.දෙවන වර ප්‍රත්‍යාගණනයට අදාලව ගිණුම්ගත කර නොමැත.
- viii. සමාගමේ මූල්‍ය ප්‍රකාශන විගනය වෙනුවෙන් වූ රු.250000ක විගනන ගාස්තු වලින් රු.200000ක් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු පෞද්ගලිකව ගෙවා ඇති අතර ඉතිරිය ගෙවිය යුතුව ඇත. අධ්‍යක්ෂවරයා දැරූ විගනන ගාස්තුව ප්‍රතිපූර්ණය කල යුතුව ඇත.මේ සම්බන්ධ කිසිදු ගිණුම්ගත කිරීමක් කර නොමැත.
- ix. 2021.03.31 දින සමාගම කල්බදු ගිවිසුමකට එළඹුණු අතර වසර 10 ක කාලයක් සඳහා මෝටර් රථයක භාවිත අයිතිය ලබා ගන්නා ලදී. මෝටර් රථයේ භාවිත අයිතිය ලබා ගැනීමේදී රු.700000ක මූලික ගෙවීමක් කර එය මූල්‍ය වියදම් තුළ ගිණුම්ගත කර ඇත. මූලික මිනුම් කිරීමේදී කල්බදු වගකීම

රු.8300000ක් විය.2022.03.31 දින පළමු වාර්ෂික කල්බදු වාරිකයරු.4000000ක් විය.වාර්ෂික කල්බදු පොලී අනුපාතිකය 10%කි.

- x. වර්ෂය තුළ ගෙවූ ආදායම් බදු තුළ පසුගිය වර්ෂය සඳහා ගෙවූ රු.9000000ක් ඇතුළත් වේ. 2021.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මුළු බදු වගකීම රු.3500000 ලෙස ඇස්තමේන්තු කර ඇත.

අවශ්‍ය වන්නේ,

LKAS 1(මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම) ප්‍රමිතයට අනුව ප්‍රසිද්ධ කිරීම සඳහා සීමිත සුනෙන් පොදු සමාගමේ පහත මූල්‍ය ප්‍රකාශන (සටහන්ද ඇතුළුව)

1. 2021.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ලාභ හෝ අලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය.
2. 2021.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය.
3. 2021.03.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය.

(මුළුලකුණු 40 යි.)

2) (අ) සම්භාණ්ඩ නිෂ්පාදන සමාගමක් 2021 මාර්තු මාසයට අදාළ තොරතුරු පහත පරිදි වේ.

දිනක අමු ද්‍රව්‍ය පරිභෝජනය	ඒකක	-උපරිම	250
		-සාමාන්‍ය	200
පොරොත්තු කාලය	දින	-උපරිම	4
		- සාමාන්‍ය	3

මාර්තු මාසය තුළදී අමු ද්‍රව්‍ය මිලදී ගැනීම හා නිෂ්පාදනාගාරයට නිකුත් කිරීම් පහත වේ.

දිනය	විස්තරය	ඒකක මිල(රු.)	ප්‍රමාණය ඒකක
03.01	ශේෂය	20	400
03.05	මිලදී ගැනීම්	25	1000
03.12	නිකුත් කිරීම්		1000
03.20	මිලදී ගැනීම්	28	1000
03.26	නිකුත් කිරීම්		600
03.30	මිලදී ගැනීම්	26	1000

අමු ද්‍රව්‍ය තොග නිකුත් කිරීම මිල කිරීම සඳහා ප්‍රථම ලැබීම් ප්‍රථම නිකුත් කිරීමේ ක්‍රමය (FIFO) භාවිතා කරයි.

මාර්තු මාසයේ සේවකයින්ගේ වැටුප් සම්බන්ධ තොරතුරු පහත වේ.

-සේවකයින්ගේ මූලික වැටුප රු.600000කි. මෙයින් 2/3ක් නිෂ්පාදන සේවක වැටුප් වන අතර 1/3ක් පරිපාලන සේවක වෙත වේ.

- සේවක දිරි දීමනා නිෂ්පාදන සේවකයන් සඳහා රු. 40000
- අනිකාල දීමනා - නිෂ්පාදන සේවකයන් සඳහා රු.30000
- පරිපාලන සේවකයන් සඳහා රු.20000
- සේවකයින්ගේ ණය වාරික අඩු කිරීම් රු.40000

- සේවක අර්ථසාධක අරමුදලට (EPF) සඳහා සේවා හා සේවක දායකයන් පිළිවෙලින් 12%ක් හා 8%කි.

සේවා නියුක්ති හාර අරමුදලට(ETF) සේවා දායකය 3%කි. EPF හා ETF දායකයන් මූලික වැටුප මත ගණනය කරන අතර දායකය ගෙවීම් ඊළඟ මාසයේදී ගෙවීම් කරයි.

අවශ්‍ය වන්නේ,

1.

- I. යළි ඇනවුම් මට්ටම
- II. උපරිම තොග මට්ටම

- III. අවම තොග මට්ටම
- IV. මාසයේ පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය.
- V. 2021.03.31 දිනට අමු ද්‍රව්‍ය තොගයේ වටිනාකම.

2.

- i. නිෂ්පාදන සේවකයින්ගේ මුළු වැටුප් වියදම
- ii. වැටුප් පාලන ගිණුම
- iii. EPF වගකීම හා ETF වගකීම

(ලකුණු 20 යි.)

(ආ) පාරම් නිෂ්පාදන සමාගම තම නිෂ්පාදනයට අදාළව එකලස් හා නිමවුම් ලෙස නිෂ්පාදන අංශ 2ක් හා සේවා අංශයක් පත්වා ගනී. අදාළ පිරිවැය මධ්‍යස්ථානයන්හි ඇස්තමේන්තුගත පොදුකාර්ය පිරිවැය පහත දැක්වේ. ඉදිරි මූල්‍ය වර්ෂය සඳහා ඒකක 4000ක ක්‍රියාකාරී මට්ටමේදී පොදුකාර්ය පිරිවැය පහත වේ.

විස්තරය	රු.000'
විදුලිය(ආලෝකය)	160
කම්හල් කුලී	100
යන්ත්‍ර රක්ෂණය	60
සේවක රක්ෂණය	40
යන්ත්‍ර ක්ෂය	120
සේවක සුබසාධනය	80

පහත අමතර තොරතුරුද සපයා ඇත.

- i. පොදු කාර්ය පිරිවැය විභජන පදනම් පහත පරිදි වේ.

පිරිවැය මධ්‍යස්ථාන	යන්ත්‍ර පිරිවැය රු.	බිම් ප්‍රමාණය වර්ග මීටර්	සේවක සංඛ්‍යාව
එකලස්	600000	1200	40
නිමවුම්	400000	600	40
සේවා අංශය	200000	200	20

- ii. නිෂ්පාදන කළමනාකරුවන්, දෙදෙනෙකු එකලස් අංශයේද, එක් අයකු නිමවුම් අංශයේද සේවයේ යොදා ඇත. ඔවුන් එක් අයෙකුට රු.40000ක මාසික වේතනයක් ගෙවනු ලැබේ.
- iii. එකලස්, නිමවුම් හා සේවා අංශය සඳහා වෙනත් නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය පිළිවෙලින් රු.470000ක්, රු.250000ක් හා රු.160000න් වේ.
- iv. සේවා අංශයේ වාර්ථා අනුව නිෂ්පාදන අංශය සඳහා සපයන ලද සේවා පැය ගණන් පහත පරිදි විය.
එකලස් අංශය පැය 80
නිමවුම් අංශය පැය 40
සේවා අංශයේ පොදු කාර්ය පිරිවැය නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙක අතර සපයන ලද සේවා පැය අනුව නැවත විභාජනය කරයි.
- v. භාණ්ඩ ඒකකයක් නිෂ්පාදනය කිරීම සඳහා සත්‍ය යන්ත්‍ර පැය එකලස් අංශයට පැය 3ක්ද, නිමවුම් අංශයට පැය 4ක්ද ගතවේ.
- vi. ඒකකයක් සඳහා ප්‍රාථමික පිරිවැය රු.780ක් වැය වේ.
- vii. සමාගම විකුණුම් මිල මත 25%ක ලාභ ආන්තිකයක් ලැබෙන පරිදි විකුණුම් මිල තීරණය කරයි.

අවශ්‍ය වන්නේ,

- 1. විභජන පදනම පැහැදිලිව දක්වමින් පොදු කාර්ය පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාව.
- 2. එකලස් හා නිමවුම් දෙපාර්තමේන්තු සඳහා පොදු කාර්ය පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාත.

3. නිෂ්පාදන භාණ්ඩයේ විකුණුම් මිල.

(ලකුණු 20 යි.)

(මුළු ලකුණු 40 යි.)

- 3) 2021.මාර්තු මාසය තුළ 'නාමල් ට්‍රේඩ් සෙන්ටර්' ව්‍යාපාරයේ සිදු වූ ගනුදෙනු වල බලපෑම පහත ගිණුම්කරණ සමීකරණ තුළින් නිරූපණය වේ.

මාර්තු මාසය තුළ දී ව්‍යාපාරයෙන් අයිතිකරු මුදල් හෝ භාණ්ඩ ගැනිලි සිදුකර නොමැති බව සලකන්න.

රු.'000'වලින්

ගනුදෙනු අංකය	දේපළ පිරිසිදු හා උපකරණ	තොගය	වෙළඳ ලැබිය යුතු දෑ	ඉදිරියට ගෙවූ වියදම්	මුදල්	බැංකු ණය	වෙළඳ ගෙවිය යුතු දෑ	උපචිත වියදම්	ලද අත්තිකාරම්	නිමිකම
2021.03.01 ශේෂය	4900	600	820	80	610	200	100	30	40	6640
i.	+500					+500				
ii.		+200			-100		+100			
iii.		-60	+120							+60
iv.		+10	-20							-10
v.				-30	-50					-80
vi.			-400		+380					-20
vii.		-80			+120					+40
viii.										-25
										+25
ix.		-100			+100				-40	+40
x.					-30			-30		
								+25		-25
xi.		-8								-8
xii.					-100		-95			+5
xiii.				-50						-50
xiv.	-250				+240					-10
xv.					-28	-22				-6

අතිරේක තොරතුරු,

2021.මාර්තු මාසය සඳහා බැංකුවෙන් ලැබී ඇති බැංකු ප්‍රකාශය හා සැසඳීමේ දී පහත සඳහන් දෑ ව්‍යාපාරයේ ගිණුම්ගත වී නොතිබුණි.

බැංකුව අය කළ බැංකු ගාස්තු රු.2000

ණයගැති සෘජු ප්‍රේෂණ රු.35000

ස්ථාවර නියෝග මත ගෙවා ඇති අයිතිකරුගේ ජීවිත රක්ෂණ වාරිකය රු.5,000.

අවශ්‍ය වන්නේ,

1. ඉහත අංක (i) සිට (xv) දක්වා ගනුදෙනු වටිනාකම් සහිතව විස්තර කිරීම.
2. 2021.03.31 දිනෙන් අවසන් මාසය සඳහා ශුද්ධ වත්කම් ඇසුරින් ලාභය ගණනය කිරීම.

3.2021.03.31 දිනට නිවැරදි මුදල් ශේෂය.

(මුළු ලකුණු 40 යි.)

4) (අ) 'හිරු' සුභ සාධක සංගමයේ සාමාජික සංඛ්‍යාව 60ක් වන අතර, එක් අයකුගේ වාර්ෂික සාමාජික ගාස්තුව රු.1200කි. සංගමයේ පොත් වලින් උපුටා ගත් තොරතුරු පහත වේ.

I. 2021.04.01 දිනට පැවති වත්කම් හා වගකීම්,

කාර්යාල උපකරණ ධාරණ අගය	රු. 250 000
හිඟ සාමාජික මුදල්	රු. 8 400
මුදල්	රු. 60 000
ඉතිරි ලිපි ද්‍රව්‍ය	රු. 6 000
ඉදිරියට ලද සාමාජික මුදල්	රු. 2 400
උපවිත විදුලිය	රු. 800

II. වර්ෂය තුළ මුදල් ලැබීම් හා ගෙවීම්,
ලැබීම්,

සාමාජික මුදල් - 2019/20 වර්ෂය සඳහා	රු. 6 000
- 2020/21 වර්ෂය සඳහා	රු. 62 400
- 2021/22 වර්ෂය සඳහා	රු. 3 600
පරිත්‍යාග	රු. 20 000
කාර්යාල උපකරණ විකුණුම්	රු. 40 000

ගෙවීම්,

කාර්යාල උපකරණ මිලට ගැනුම්	රු.100 000
විදුලි බිල් ගෙවීම	රු. 8 000
ලිපි ද්‍රව්‍ය ගැනුම්	රු. 4 000

III. 2020.04.01 දිනට සාමාජික මුදල් හිඟව පැවති සාමාජිකයින් දෙදෙනෙකු ප්‍රචර්තන වර්ෂයේද නොගෙවීම හෙයින් ඔවුන්ගේ සාමාජිකත්වය අහෝසි කිරීමට සංගමය තීරණය කරන ලදී.

IV. වර්ෂය තුළදී ධාරණ අගය රු.500000ක් වූ කාර්යාල උපකරණයක් විකුණා ඇත.

2021.03.31 දිනට පැවති කාර්යාල උපකරණවල ධාරණ අගය රු.285000කි.

2021.03.31 දිනට රු.2400ක් වටිනා ලිපි ද්‍රව්‍ය ඉතිරිව පැවති අතර, එදිනට උපවිත විදුලිය රු.1200කි. අවශ්‍ය වන්නේ,

1. සාමාජික මුදල් ගිණුම.
2. 2021.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා 'හිරු' සුභ සාධක සංගමයේ ආදායම් ප්‍රකාශනය.

(ලකුණු 10 යි.)

(ආ) එකතු කළ අගය මත බදු (VAT) සඳහා ලියාපදිංචි ගත සිමිත ඇතුගල්පුර සමාගම හාණ්ඩ මිලදී ගැනීම මුදලට පමණක් සිදුකරන අතර, හාණ්ඩ විකිණීම මුදලට මෙන්ම ණයට සිදු කරනු ලබයි.

2021.03.31 දිනෙන් අවසන් මාසයට පහත තොරතුරු අදාළ වේ.

I. 2021.03.31 දිනට ණයගැති ලෙජරයෙන් උපුටා ගත් තොරතුරු (රු.000')

විස්තරය	නාගස්පා ට්‍රේඩර්ස්(රු.000')	සාලිය ව්‍යාපාරය(රු.000')	ජනනිත ට්‍රේඩර්ස්(රු.000')	එකතුව
2021.03.01 ශේෂය	250	100	75	425
විකුණුම්(8% VATසහිතව)	324	270	108	702
ආපසු එවුම්(8% VATසහිතව)	(54)	(27)	-	(81)
මුදල් ලැබීම්	(190)	(120)	(73)	(383)
දුන් වට්ටම්	(10)	(5)	(2)	(17)
2021.03.31 ශේෂය	<u>320</u>	<u>218</u>	<u>108</u>	<u>646</u>

II. 2021.03.31 දිනට මුදල් ගිණුමේ ශේෂය රු.280 000ක් විය. ණයගැති ලෙජරයේ ඇතුළත් මුදල් ගනුදෙනු වලට අමතරව පහත ගනුදෙනු මාර්තු මාසය තුළ සිදු වී තිබුණි..

මුදල් ලැබීම්,

අත්පිට විකුණුම්(8% VATසහිතව) රු.432000

කොමිස් ආදායම් රු. 20000

බැංකු ණය ලබා ගැනීම. රු.500000

මුදල් ගෙවීම්,

අත්පිට ගැනුම්(8% VATසහිතව) රු.1296000

සේවක වැටුප් ගෙවීම(සේවක අර්ථසාධක සඳහා,

8%ක සේවාදායකය අඩු කර ගෙවූ) රු. 184000

2021.03.31 දිනට පැවති ගෙවිය යුතු EPF වගකීම පියවීම රු. 40000

ගෙවූ VAT රු. 25000

ගෙවූ බැංකු ණය වාරිකය(රු.6000ක පොළී සමග) රු. 18000

III. 2021.03.01 දිනට ණයගැති ලෙජර් ශේෂ ලැයිස්තුවේ එකතුව එදිනට ණයගැති පාලන ගිණුමේ ශේෂයට සමාන විය. කෙසේ නමුත් 2021.03.31 දිනට පිළියෙල කරන ලද ණයගැති පාලන ගිණුමේ ශේෂය ශේෂ ලැයිස්තුවේ එකතුවට අසමාන වී ඇත. වෙනසට හේතු සෙවීමේදී පහත සඳහන් කරුණු අනාවරණය විය.

- අ) මුදල් ලැබීම් ජ්‍යෙෂ්ඨ ණයගැති විශ්ලේෂණ කිරීමේ එකතුව වූ රු.383000, ණයගැති පාලන ගිණුමේ සටහන් වී ඇත්තේ රු.385000ක් ලෙසය.
- ආ) ආපසු එවුම් පාලන ගිණුමේ සටහන් වී ඇත්තේ VAT රහිත වටිනාකම පමණි.
- ඉ) ජනනිත ට්‍රේඩර්ස් ලබා දුන් රු.73000ක චෙක්පත අගරු වී ඇති බව බැංකුව දැනුම් දීමක් කර තිබුණද එය ව්‍යාපාරයේ පොත් වල වාර්තා වී නොතිබුණි.

අවශ්‍ය වන්නේ,

1. 2021.03.31 දිනෙන් අවසන් මාසය සඳහා පහත මූලික සටහන් පොත්,
 - i. විකුණුම් ජ' නලය හා ආපසු එවුම් ජ' නලය.
 - ii. මුදල් ලැබීම් හා ගෙවීම් ජ' නලය.
2. 2021.03.31 දිනෙන් අවසන් මාසය සඳහා පහත සඳහන් ගිණුම්,
 - i. ණයගැති පාලන ගිණුම (වැරදි නිවැරදි කිරීමට පෙර)
 - ii. මුදල් ගිණුම.
 - iii. සංශෝධනය කරන ලද ණයගැති පාලන ගිණුම.
 - iv. එකතු කළ අගය මත බදු (VAT) ගිණුම.
 - v. ගෙවිය යුතු EPF ගිණුම.

(ලකුණු 30 යි.)

(මුළුලකුණු 40යි)

5) (අ) අසිත, පැතුම් හා සිතූම් පහත කොන්දේසි යටතේ හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන යයි.

- ❖ අසිත, පැතුම් හා සිතූම් පිළිවෙලින් 2:2:1 අනුපාතයට ලාභාලාභ බෙදා ගනී.
- ❖ සෑම හවුල්කරුවෙකුටම මසකට රු. 40000 බැගින් වේතනයකට හිමිකම් කියයි.
- ❖ සෑම හවුල්කරුවෙකුටම වර්ෂයේ ආරම්භක ප්‍රාග්ධන ශේෂය මත 10% ක වාර්ෂික පොලියකට හිමිකම් කියයි.
- ❖ ව්‍යාපාරයේ කීර්තිනාමය හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම තුළින් ගලපනු ලබන අතර, හවුල්කරුවන් සමග සිදුකරන අනෙකුත් සියලුම ගනුදෙනු ඔවුන්ගේ ජංගම ගිණුම් මගින් සටහන් කරනු ලබයි.

2021.03.31 දිනට හවුල් ව්‍යාපාරයේ ශේෂ පිරික්සුම පහත පරිදි වේ.

විස්තරය	හර(රු.000)	බැර(රු.000)
ප්‍රාග්ධන ගිණුම්,		
අසිත		5000
පැතුම්		4000
සිතූම්		3000
ජංගම ගිණුම්,		
අසිත	200	
පැතුම්		400
සිතූම්		200
විකුණුම්		8000
වෙළඳ ලැබිය යුතු දෑ	1500	
විකුණුම් පිරිවැය	3240	
2021.03.31 දිනට තොගය	800	
2020.04.01 දිනට සිතූම්ගේ ණය ගිණුම		400
දේපළ පිරිසිදු හා උපකරණ(2021.03.31 දිනට) ධාරණ අගය	12000	
මෙහෙයුම් වියදම්(ණය පොලී සහිතව)	2560	
ණය ආපසු ගෙවීම් - සිතූම්	210	
ගැනිලි - අසිත	200	
පැතුම්	100	
මුදල්	190	
	<u>21000</u>	<u>21000</u>

අතිරේක තොරතුරු,

- i. 2021.03.31 දිනට තොගය භෞතික ආගන්තය මත පදනම්ව මිනුම් කර ඇත.
- ii. වර්ෂය තුළ අසිත හා පැතුම් සිදුකල ගැනිලි පිළිවෙලින් රු.30000ක් හා රු.10000ක් විය. මේවා මෙතෙක් පොත් වල ගිණුම්ගත කර නොමැත.
- iii. ශේෂ පිරික්සුම තුළ දක්වා ඇති සිතූම්ගේ ණය ආපසු ගෙවීම් ගිණුමේ ශේෂය, 2020.09.30 දින තෙක් ගෙවූ ණයපොලිය සහ එදිනට ණය මුදලින් 50% ක් පියවීම සඳහා ගෙවූ මුදලින් සමන්විත වේ. ඉතිරි ණයශේෂය සඳහා ගෙවිය යුතු පොලිය ගිණුම්ගත කර නොමැත.

- iv. හවුල්කරුවන්ට මාස 6ක් සඳහා වැටුප් ගෙවා ඇති අතර, එය ව්‍යාපාරයේ සේවක වැටුප් ගිණුමට හර කර ඇත.
- v. 2020.10.01 දින ව්‍යාපාරයේ දේපළ පිරිසිදු හා උපකරණ රක්ෂණය කළ අතර, එදිනම 2021.09.30 දිනෙන් අවසන් වර්ෂය සඳහා රු.500 000 ක් වූ රක්ෂණ වාරිකය සිතුවම් විසින් පෞද්ගලික මුදලින් ගෙවා තිබුණද, එය ගිණුම්ගත කිරීමක් හෝ ප්‍රතිපූර්ණය කිරීමක් කර නොමැත.
- vi. 2021.03.31 දින අසිත හවුල් ව්‍යාපාරයෙන් විශ්‍රාම ගන්නා ලදී. එදිනට ව්‍යාපාරයේ කීර්තිනාමය රු.600 000 ක් ලෙස ඇස්තමේන්තු කරන ලදී. එදින සිට පැතුම් හා සිතුවම් ලාභාලාභ සම සමඟ බෙදාගැනීමට ගිවිස ගන්නා ලදී. එදින අසිතට ගෙවිය යුතු මුදලින් 50%ක් මුදලින් ගෙවීමටත්, ඉතිරිය ණය ගිණුමකට මාරු කිරීමට එකඟ වන ලදී.

අවශ්‍ය වන්නේ,

1. 2021.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශනය.(විසර්ජනද ඇතුළුව)
2. 2021.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන හා ජංගම ගිණුම්.

(ලකුණු 20 යි.)

(ආ) සීමිත තිලකසිරි පොදු සමාගමේ 2020.03.31 දිනට හා 2021.03.31 දිනට සාරාංශගත මූල්‍ය තත්ත්ව ප්‍රකාශන පහත පරිදි වේ.

	2021.03.31 දිනට	2020.03.31 දිනට
	(රු.000)	(රු.000)
දේපළ පිරිසිදු හා උපකරණ ධාරණ අගය	33200	27300
කොගය	3000	2800
වෙළඳ ලැබිය යුතු	3200	3600
මුදල් හා මුදල් සමාන දෑ	800	1000
මුළු වත්කම්	<u>40200</u>	<u>34700</u>
ප්‍රකාශිත ප්‍රාග්ධනය- සාමාන්‍ය කොටස්	19000	16000
ප්‍රත්‍යාගතන සංචිතය (ඉඩම්)	500	-
පොදු සංචිත	400	-
රඳවාගත් ඉපැයුම්	11000	8800
බැංකු ණය	3000	2000
වෙළඳ ගෙවිය යුතු	4500	6500
ආදායම් බදු ප්‍රතිපාදන	300	400
බැංකු අයිතව	1500	1000
මුළු හිමිකම් හා වගකීම	<u>40200</u>	<u>40200</u>

අතිරේක තොරතුරු,

- i. වර්ෂය තුළදී පිරිවැය රු.1 200 000 ක් වූ කාර්යාල උපකරණ රු.850 000කට විකුණන ලදී. විකුණන දිනට මෙම උපකරණ වල සමුච්චිත ක්ෂය රු.400000 ක් විය.
- ii. වර්ෂය තුළදී සමාගම අතුරු ලාභාංශ ලෙස රු.800000ක් ගෙවූ අතර, රු.500000ක රඳවාගත් ඉපයුම් ප්‍රාග්ධනික කර ඇත. තවද සමාගම සාමාන්‍ය කොටස් 20000ක් හිමිකම් නිකුත්වත් සිදුකර ඇත.(කොටසක් රු.125/-බැගින්)
- iii. වර්ෂය තුළ මිලදී ගත් සියළු දේපළ පිරිසිදු හා උපකරණ අත්පිට මුදලට මිලදී ගෙන ඇත. වර්ෂය තුළ ප්‍රථම වතාවට ඉඩම් ප්‍රත්‍යාගතනය කිරීමෙන් ප්‍රත්‍යාගතන අතිරික්තයක් වාර්තා කර ඇත.
- iv. ප්‍රචරිත වර්ෂය සඳහා දේපළ පිරිසිදු හා උපකරණ ක්ෂය හා ආදායම් බදු වියදම පිළිවෙලින් රු. 2 000 000 ක් සහ රු. 850000 ක් විය.

අවශ්‍ය වන්නේ,

LKAS 07 (මුදල් ප්‍රවාහ ප්‍රකාශනය) ප්‍රමිතියට අනුව 2021.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සීමිත නිලකසිරි පොදු සමාගමේ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය.

(ලකුණු 20 යි.)
(මුළු ලකුණු 40 යි.)

- 6) (අ) 2020.04.01 දින මෙහෙයුම් කටයුතු ආරම්භ කරන ලද සීමිත රචිත පොදු සමාගමේ පහත තොරතුරු 2021.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා අදාළ වේ.

විස්තරය	රු.000
විකුණුම්	30000
ආදායම් බදු වියදම	500
වර්ෂයේ ලාභය	2500
ප්‍රකාශිත ප්‍රාග්ධනය- සාමාන්‍ය කොටස්	6500
මුළු වත්කම්	15000
මුළු වගකීම්	6000

අතිරේක තොරතුරු,

- i. සමාගම භාණ්ඩ අලෙවිකරනුයේ පිරිවැයට 50% ක ලාභාන්තිකයක් සහිතවය.
 - ii. මුළු වත්කම් වලින් 40% ක් ජංගම වත්කම් වේ. ජංගම වත්කම් වලින් 40% ක් අවසන් තොගය සමන්විත වේ.
 - iii. මුළු වගකීම් වලින් 50% ක් දිගුකාලීන ණය වන අතර ඉතිරිය ජංගම වගකීම් වේ.
- දිගුකාලීන ණය 2020.04.01 ලබාගෙන ඇති අතර වාර්ෂික පොලී අනුපාතය 20% කි.
- අවශ්‍ය වන්නේ,
- 2021.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා පහත අනුපාත ගණනය කිරීම.

- i. ජංගම අනුපාතය.
- ii. පොලී ආවරණ අනුපාතය.
- iii. දළ ලාභ අනුපාතය.
- iv. තොග පිරිවැටුම් අනුපාතය.
- v. හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය.

(ආ) නිෂ්පාදන සමාගමක් තම නිෂ්පාදන ක්‍රියාවලියේ කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීම සඳහා රු.80000 ක වියදමක් දරා ශක්‍යතා අධ්‍යයනයක් කර පැරණි යන්ත්‍රය වෙනුවට නව යන්ත්‍රයක් මිලදී ගැනීමට සලකා බලයි. ඒ පිළිබඳ විස්තර පහත වේ.

නව යන්ත්‍රයේ පිරිවැය	රු. 1 200 000
නව යන්ත්‍රයේ ඵලදායී ජීව කාලය	වර්ෂ 4 කි.

නව යන්ත්‍රයේ සුන්බුන් අගය	රු.200 000
පැරණි යන්ත්‍රයේ පිරිවැය	රු.800 000

අතිරේක තොරතුරු,

- නව යන්ත්‍රය භාවිතා කිරීමෙන් වාර්ෂිකව බදු පසු ලාභයේ වාර්ෂික වැඩි වීම රු.100 000 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.
- නව යන්ත්‍රය මිලදී ගැනීමේදී පැරණි යන්ත්‍රය රු.50 000 ක වියදමක් දරා රු.250 000 කට විකුණා ගැනීමට අපේක්ෂිතයි.
- නව යන්ත්‍රය භාවිතා කිරීමෙන් රු.200 000 ක අතිරේක කාරක ප්‍රාග්ධනයක් ආරම්භක අවස්ථාවේ යෙදීමට සිදුවන බවත්, එය ජීව කාලය අවසානයේදී ආපසු අයකර ගැනීමට හැකි වේ.

10% අපේක්ෂිත ප්‍රතිලාභ අනුපාතය මත වට්ටම් සාධක (ආසන්න දශම ස්ථාන දෙකකට) පහත වේ.

වසර	1	2	3	4
වට්ටම් සාධකය	0.91	0.83	0.75	0.68

අවශ්‍ය වන්නේ,

- ව්‍යාපෘතියේ එක් එක් වර්ෂය සඳහා මුදල් ගනා ඒම හා මුදල් ගලා යෑම් ලේඛනය.
- ව්‍යාපෘතියේ ශුද්ධ වර්තමාන අගය.
- ශුද්ධ වර්තමාන අගය මත පදනම්ව නව යන්ත්‍රය මිලදී ගැනීම සඳහා නිර්දේශය.

(ඉ) වයඹ වෙළෙඳ සංගමයට ආධාර පිණිස දින තුනක වේදිකා නාට්‍ය සංදර්ශනයක් පැවැත්වීමට තීරණය කරයි. ඇස්තමේන්තුගත සංගමයේ වියදම් පහත පරිදි වේ.

දිනක ශාලා කුලිය	රු.10000
ප්‍රචාරණ වියදම්	රු.25000
දින තුනටම අදාළ සංග්‍රහ වියදම්	රු.20000
එක් නාට්‍යයක් සඳහා දිනකට	රු.75000

සියළු අනෙකුත් සංවිධාන කටයුතු පෞද්ගලික ආයතනයකට ලබා දී ඇති අතර, වෙළෙඳ සංගමය ප්‍රවේශ පත්‍රයක වටිනාකමින් 20% ක් අදාළ පෞද්ගලික ආයතනයට ලබා දෙනු ඇත.

ප්‍රවේශ පත්‍රයක මිල රු. 500 කි.

අවශ්‍ය වන්නේ,

- ස්ථාවර පිරිවැය.
- ඒකකයක දායකය.
- මුළු පිරිවැය ආවරණය කිරීමට අලෙවි කළ යුතු ටිකට් පත් සංඛ්‍යාව.
- ප්‍රවේශ පත්‍ර 1000 ක් අලෙවි කළේ නම්,
(අ) ආදායම් ප්‍රකාශනය.
(ආ) ලාභ පරිමා සටහන.
- ප්‍රවේශ පත්‍ර අලෙවි වූයේ 600 ක් නම් මුළු පිරිවැය ආවරණය කර ගැනීමට එක් ටිකට් පතක් අලෙවි කළ යුතු මිල.

(ලකුණු 20 යි.)

(මුළු ලකුණු 40 යි.)